

WISS ක්‍රීඩා තරඟාවලිය - 2018
තරඟාවලිය පිළිබඳ පොදු කොන්දේසි .

පුහුණුකරුවන් සඳහා

1. පුහුණුකරු බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය තුලින් අදාළ ක්‍රීඩාවේ පුහුණු පාඨමාලාව හදාරා, පාසල තුළ මේ වන විට පුහුණු කටයුතු වල නියැලී සිටිනම් පමණක් කණ්ඩායම් ඉදිරිපත් කළ හැක.
2. පුහුණුකරු හදාරා ඇති පාඨමාලාව යටතේ පමණක් අදාළ කණ්ඩායම් ඉදිරිපත් කළ යුතුය.
3. ක්‍රීඩා කිහිපයකට අයදුම්කරන්නන්ගේ නම (WI/F 01 ආකෘතිය) වෙන් වෙන්ව අයදුම්පත් සම්පූර්ණ කළ යුතුය.
4. අයදුම්පත් ඉදිරිපත් කරන දිනට අයදුම්කරු මාස 03 ක් එම පාසල තුළ පුහුණු කටයුතු සිදුකර ඇති බවත්, එම පාසලේ නිත්‍ය පුහුණුකරු බවත්, පාසලේ විදුහල්පති මගින් සනාථ කළ යුතුය.
5. එම පාසලේ පුහුණුකරු බවට බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනයේ ආදි ශිෂ්‍ය සංගමයේ දැනුවත්ව තිබිය යුතුය.

අයදුම්පත් සම්පූර්ණකිරීම සඳහා උපදෙස්

1. සියළුම ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් තමන්ගේ අනන්‍යතාවය සහ වයස සනාථ කළ යුතු අතර, ඔවුන් අදාළ පාසලේ ලියාපදිංචි ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් විය යුතුය. (උප්පැන්න සහතිකය, තැපැල් හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත)
2. මෙම තරඟාවලිය අවුරුදු 13න් පහළ (2006,2007,2008) බාලක බාලිකා වශයෙන් පවත්වනු ලැබේ. 15න් පහළ (2004,2005) 2018.12.31 දිනට අදාළ වයස් සීමාව සම්පූර්ණ විය යුතුය.
3. ඉල්ලුම් පත්‍රයේ ක්‍රීඩකයාගේ/ ක්‍රීඩිකාවගේ මූලකරු සමඟ නම, උපන් දිනය, උප්පැන්න සහතිකයේ අංකය, හැඳුනුම්පත් අංකය, පාසලට ඇතුළත් කිරීමේ අංකය, ක්‍රීඩක /ක්‍රීඩිකාවන්ගේ අත්සන, ක්‍රීඩා භාර ගුරුතුමාගේ අත්සන, විදුහල්පතිතුමාගේ සහතික කිරීම සමඟ අත්සන හා නිල මුද්‍රාව අනිවාර්යෙන්ම ඇතුළත් විය යුතුය. එසේ නොමැති අයදුම් පත් භාර නොගැනේ.
4. අසම්පූර්ණ, අපැහැදිලි අයදුම්පත් හා අවසන් දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ඇත.
5. මෙහි අමුණා ඇති තරඟ අයදුම් පත්‍රය සම්පූර්ණ කර 2018.08.10 වන දිනට පෙර සම්පූර්ණ කර පාලන අධිකාරී, ක්‍රීඩා විද්‍යායතනය (බ.ප.) පොල්වත්ත, පන්නිපිටිය ලිපිනයට ලැබීමට සලස්වන්න. ලිපියේ වම් පස ඉහළ **WISS ක්‍රීඩා තරඟාවලිය -2018** ලෙස සඳහන් කළ යුතුය. වැඩිදුර විමසීම 011 2745034 දුරකතනය මගින් ද සිදුකළ හැකිය.

කණ්ඩායම් තරඟ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා

1. සියළුම තරඟ අදාළ සම්මේලන විසින් පනවා ඇති නීති රීති වලට අනුකූලව පවත්වනු ලැබේ.
2. විනාඩි 15කට ප්‍රථම අදාළ තරඟය සඳහා කැඳවීම් කරන අතර, නියමිත වේලාවට ක්‍රීඩා පිටියට වාර්තා කිරීමට අපොහොසත් වන කණ්ඩායම් තරඟාවලියෙන් ඉවත් කිරීමට සිදුවේ.
3. දිස්ත්‍රික් වශයෙන් ජය ගන්නා පළමු හා දෙවන කණ්ඩායම් සහ මළල ක්‍රීඩා ප්‍රථම හා දෙවන ක්‍රීඩකයන් පළාත් තරඟ සඳහා සුදුසුකම් ලබනු ඇත.
4. වොලිබෝල් හා නෙට්බෝල් කණ්ඩායමක ක්‍රීඩකයන් (20) දොළොස් දෙනෙකුගේ නම් ද , පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයන් (20) විසි දෙනෙකුගේ ද නම් පමණක් ප්‍රථම තරඟයකට පෙර සඳහන් කළ යුතුය. ප්‍රථම තරඟයට සහභාගී වූ ක්‍රීඩකයන් ගණනම අවසන් තරඟය දක්වා ක්‍රීඩා කළ යුතු අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජර්සි අංක වෙනස් නොකළ යුතුය. ජර්සි අංක පැහැදිලිව පෙනෙන සේ පැලඳ සිටිය යුතුය. මළල ක්‍රීඩා තරඟ සඳහා අංක තරඟ දින ලබා දීමට නියමිතය.

5. කණ්ඩායම් තරග සඳහා ජර්සි අංක හා ස්ථාන නම කණ්ඩායම විසින් සපයා ගත යුතුය.
6. සියළුම කණ්ඩායම් තරග පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පවත්වනු ලැබේ.
7. දැල් පන්දු හා පාපන්දු තරග සඳහා ලබා දෙන තරග කාලය තරග ආරම්භයට ප්‍රථම දෙපිලේ නායකයන් වෙතට දැනුම් දෙනු ලැබේ.
8. කිසියම් තරගයක විරෝධතා ඇත්නම් තරගය අවසන් වී විනාඩි 15 ක කාලයක් තුළ ලිඛිතව දැනුම් දිය යුතුය. විරෝධතාවය පිලිබඳ අවසාන තීරණය ගනු ලබන්නේ පත් කර ඇති අභියාචනා මණ්ඩලය වන අතර, එදිනම තීරණය ලබා දිය නොහැකි අවස්ථාවකදී , විරෝධතාව තිබියදීම තරගය පවත්වාගෙන යාමට සංවිධායක මණ්ඩලයට බලය තිබේ.

මළල ක්‍රීඩා තරග සඳහා

9. සහය තරග හැර ඉසව් තුනකට එක් ක්‍රීඩකයෙකුට සහභාගී විය හැක. එක් පාසලකින් කණ්ඩායම් තරග සඳහා එක් කණ්ඩායමක්ද, එක් ඉසව්වක් සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙකුද උපරිම වශයෙන් සහභාගී කළ හැක.
10. තරග අවස්ථාවේ ඉදිරිපත් වී ඇති සහය දිවීම කණ්ඩායම් සංඛ්‍යාව 04 කට වඩා අඩු වන අවස්ථාවකදී, අතිරේක සහය දිවීම කණ්ඩායම් අදාල වයස් සීමා යටතේ ඉදිරිපත් කළ හැක.

පිහිණුම් තරග

11. සහය තරග හැර ඉසව් තුනක (03) සහභාගී විය හැක.
12. පිහිණුම් තරාකයට බැසීමට සුදුසු ඇඳුමක් භාවිත කළ යුතුය.

බැඩ්මින්ටන් තරග

13. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 07 සිටිය යුතුය.
14. ඒකල තරග 3කින් හා යුගල තරග 02 කින් සමන්විතය.

එරොබික් තරග කණ්ඩායම්

- එක් තරග කණ්ඩායමකට සාමාජිකයන් 12-15 ත් අතර ප්‍රමාණයක් සිටිය යුතුය.
 - ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයම නියෝජනය වන පරිදි කණ්ඩායම සකස් කල යුතුය.
 - කණ්ඩායම් සාමාජිකයින්ගේ වයස අවු.30 ඉක්මවා තිබිය යුතුය.
 - ක්‍රීඩා ඇඳුම තම අන්‍යන්‍යතාවයට උචිත පරිදි සකසා ගත යුතුවේ.
 - සියළු සාමාජිකයන් තමන්ගේ පුහුණුව ලැබූ අය බව සනාථ කල යුතුය.
15. සියළුම අයදුම් පත්‍ර වයස් සීමා, කාන්තා/පිරිමි හා ක්‍රීඩාව අනුව වෙන් වෙන්ව ඉදිරිපත් කල යුතුය.
 16. මෙම තරගාවලිය සම්බන්ධව සියළුම තීරණ ගනු ලබන්නේ සංවිධාන කමිටුව වන අතර එකී ගනු ලබන තීරණ අවසන් තීරණය වනු ඇත.

පාලන අධිකාරී,
 ක්‍රීඩා විද්‍යායතනය
 බස්නාහිර පළාත.